

දක්ෂිණාවය

ඔබට යම් දක්ෂිණාවයක් හෝ කුසලතාවයක් තිබෙනවාද? අධ්‍යාපනයට, ක්‍රීඩාවකට, කලාවට, ධනය ඉපයීමට, කටිකත්වයට මේ ආදී නොයෙකුත් යහපත් දෙයට හෝ හොරකම් කපටිකම් ආදී අයහපත් දේ සඳහාත් මිනිසුන් ඔවුන්ගේ දක්ෂිණා වඩනය කර ගනිති. මිනිසා විවිධ දක්ෂිණා තමා තුළ දියුණු කර ගැනීමට උත්සුක වන්නේ ඒ තුළින් සතුටක්, ප්‍රීතියක් ලැබීම පිණිසයි. මේ විවිධාකාර දක්ෂිණා ජීවිතයන් තුළ ගොඩනගා ගැනීමට තමා ප්‍රිය කරන ක්ෂේත්‍රයක යම් කාලයක් අඛණ්ඩව තිරතවීම, පුරුදු පුහුණු වීම ඉතාම වැදගත් වෙයි. ලෝකයේ බොහෝ දෙනා උත්සාහයෙන්, කැපවීමෙන් ජීවිතයේ යම් වටිනා කාලයක් වැය කොට වැඩි දියුණු කරගන්නා දක්ෂිණා ඔහුගේ දිවිය මුළුමනින්ම සතුටුදායක, ප්‍රීතිමත් තත්වයට පත් කිරීමට ප්‍රමාණවත් වනවාද? ලෝකයේ විවිධ ක්ෂේත්‍රවල සුපිරි දක්ෂයන් බවට පත්වූ පුද්ගලයන් සතුටෙන්ම, ප්‍රීතියෙන්ම කල්ගත කළ අයද? ඔවුන් ජීවිතයක දුක, අතෘප්තිය අභිබවා ගියෝද?

මනුෂ්‍ය සිත තුළ හට ගන්නා තරඟ, ගෝකය, ඊර්ෂ්‍යාව, භය ආදී කෙලෙස් ජීවිතයක සතුට සැනසීම නැති කර දැමීමට මූලික වෙයි. මෙම කෙලෙස් ගති ක්‍රියාත්මක නොවන සිත පුණ් වශයෙන්ම තෘප්තිමත්, ප්‍රීතිමත්, සැනසුණු සිතක් බවට පත්වන බව බුදුන්වහන්සේ සොයා ගන්නා ලදී. එසේ නම් මෙම කෙලෙස් ගති ක්‍රියාත්මක නොවන තත්වයක් අප දිවිය තුළ ගොඩනගා ගැනීම සතුට සොයන පුද්ගලයෙකුට ගත හැකි ඥානාන්විත මගකි.

මෙම කෙලෙස් ගති ඉවත් කර ගන්නේ කෙසේද? එය ප්‍රාථමිකයකින්, බලාපොරොත්තුවකින්, අධිප්‍රියානයකින් ඉටුකරගත නොහැකිය. මෙම කෙලෙස් දුරු කර ගැනීමට ‘සතර සතිපට්ඨානය’ නැමැති පුහුණු වීමේ ක්‍රමවේදයක් බුදුන්වහන්සේ සොයා ගන්නා ලදී. මෙම පුහුණු වීම ජීවිතයකට සම්බන්ධ කර ගෙන ඒ අනුව ජීවත් වීම තුළින් කෙලෙසුන්ගේ කරදරයෙන් මිදීමට මිනිසාට හැකි වෙයි.

මෙම පුහුණුව සිදු කිරීමට මිනිසාට කැමැත්තක් ඇතිවිය යුතු අතර එය ඉදිරියට පවත්වා ගෙන යාමට උත්සාහය, විෂිය, කැපවීම අතිවෘතියයෙන්ම අවශ්‍ය වෙයි. මෙම පුද්ගලයා දවසින් දවස කෙලෙස් දුරුකර ගැනීමේ දක්ෂිණාවයක් තමා තුළ වඩනය කර ගන්නෙකි. මෙම දක්ෂිණාවය වඩනය කර ගැනීමේ අවසන් ප්‍රතිඵලය වනුයේ කෙලෙසුන්ගෙන් මිදුණු සතුටුදායක සැනසුණු සිතකින් ජීවත් වීමට හැකියාව ලැබීමයි.

එසේ නම් සතුටක් සොයන ඔබ, ඔබගේ දක්ෂිණා ගැන සැහීමට පත් වනවාද? ඔබගේ වටිමාන දක්ෂිණා ඔබේ දිවිය මුළුමනින්ම සතුටුදායක කිරීමට ප්‍රමාණවත් වනවාද? එසේ නොවන්නේ නම් අලුත් දක්ෂිණාවයක් අප තුළ වඩනය කරගත යුතු නොවන්නේද?

